



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

මූල්‍ය කළමනාකරණ (වගකීම)
(සංශෝධන)

2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත
සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා විසින්
2013 මාර්තු මස 08 වන දින ඉදිරිපත් කරන ලදී.

(ගැසට් පත්‍රයේ පළ කළේ 2013 පෙබරවාරි මස 26 වන දින)

මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුව විසින් නියෝග කරන ලදී.

[211 වන පනත් කෙටුම්පත]

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 5, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල : රු. 3.00 යි

තැපැල් ගාස්තුව : රු. 5.00 යි.

නීතිය බලපෑමේ ප්‍රකාශය

2 වන වගන්තිය : මේ වගන්තිය මගින් 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන) පනතේ 3 වන වගන්තියේ (ඉ) සහ (ඊ) ඡේද සංශෝධනය කරනු ලබන අතර, සංශෝධිත පරිදි එම වගන්තියේ නීතියේ බලපෑම වනුයේ,

(අ) (ඉ) ඡේදයේ සඳහන් වන, පවත්නා වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදනයේ සියයට ප්‍රමාණයක් ලෙස ඊට ඉහතින්ම වූ මුදල් වර්ෂ දෙකේ ප්‍රමාණය සමග දෙන ලද මුදලේ මුළු එකතුව වර්ෂයකට 4.5% සිට 7% දක්වා වැඩි කිරීම මගින් ; සහ

(ආ) (ඊ) ඡේදයේ සඳහන් වන මුදල් වර්ෂ පිළිවෙලින් “2013 ජනවාරි මස 1” සහ “2020 ජනවාරි මස 1” ලෙස වෙනස් කිරීමෙන් සහ 2013 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන මුදල් වර්ෂය අවසානයේ ආණ්ඩුවේ මුදල් බැරකම් සම්බන්ධයෙන් ලබා දී ඇති ඉලක්කයෙහි ප්‍රතිශතය 80 % දක්වා අඩු කිරීම මගින්.

ආණ්ඩුවේ වගකීම් සහිත මූල්‍ය කළමනාකරණයට අදාළ අරමුණු සංශෝධනය කිරීම වේ.

මූල්‍ය කළමනාකරණ (වගකීම)
(සංශෝධන)

එල්.ඩී.—බී. 14/2013.

2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත
සංශෝධනය කිරීම සඳහා වූ පනතකි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින්
මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත 2013 අංක දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, එකී පනත 5 2013 ජනවාරි මස 1 වන දින සිට ක්‍රියාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය.

ලුහුඬු නාමය
සහ ක්‍රියාත්මක
වීමේ දිනය.

2. 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 3 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

2003 අංක 3
දරන පනතේ
3 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

10 (අ) එම වගන්තියේ (ඉ) ඡේදයේ “4.5%” යන ඉලක්කම් ඉවත් කර ඒ වෙනුවට “7%” යන ඉලක්කම් ආදේශ කිරීමෙන් ; සහ

15 (ආ) එම වගන්තියේ (ඊ) ඡේදයේ “2006 ජනවාරි මස 1 වන දිනයෙන්”, “සියයට අසූපහක්” සහ “2013 ජනවාරි මස 1 වන දිනයෙන්” යන ඉලක්කම් සහ වචන ඉවත් කර ඒ වෙනුවට පිළිවෙලින් “2013 ජනවාරි මස 1 වන දිනයෙන්”, “සියයට අසූවක්” සහ “2020 ජනවාරි මස 1 වන දිනයෙන්” යන ඉලක්කම් සහ වචන ආදේශ කිරීමෙන්.

20 3. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අනනුකූලතාවක්
ඇති වූ විට
සිංහල භාෂා
පාඨය
බලපැවැත්විය
යුතු බව.

පාර්ලිමේන්තුවේ සිංහල පනත් කෙටුම්පත්වල සහ පනත්වල වාර්ෂික දායක මිල (දේශීය) රු. 870 කි.
(විදේශීය) රු. 1,160 කි. අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05, රජයේ ප්‍රචායන
දෙපාර්තමේන්තුවේ, ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම දෙසැම්බර් මස 15 වැනි
දිනට පෙර දායක මුදල් ගෙවා පසුව එළඹෙන එක් එක් වර්ෂය සඳහා ඒවා ලබාගත හැකිය.